



**ශ්‍රී ලංකා මහ බැංකුව**  
**இலங்கை மத்திய வங்கி**  
**CENTRAL BANK OF SRI LANKA**

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
 දුරකථන අංක: 2477424, 2477423, 2477311  
 ෆැක්ස්: 2346257, 2477739  
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk  
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

# ප්‍රවෘත්ති නිවේදනය

**නිකුත් කළේ** ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව  
**දිනය** 2015 දෙසැම්බර් මස 30 වැනි දින

## මුදල් ප්‍රතිපත්ති විවරණය - 2015 දෙසැම්බර්

පුළුල් මුදල් සැපයුම ( $M_{2b}$ ) වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා වූ සියයට 16.0 සිට 2015 ඔක්තෝබර් මාසයේ දී සියයට 17.0 ක ඉහළ අගයකින් තවදුරටත් වර්ධනය වූ අතර, මේ සඳහා බැංකු පද්ධතිය මගින් පෞද්ගලික හා රාජ්‍ය අංශවලට ලබාදුන් ණය වර්ධනය දායක විය. පෞද්ගලික අංශය වෙත වාණිජ බැංකු විසින් සපයන ලද ණය ප්‍රමාණය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා වූ සියයට 22.2 ක වර්ධනය හා සාපේක්ෂව සියයට 26.3 කින් වර්ධනය විය. පෞද්ගලික අංශය වෙත වූ ණය ගලා යෑම තවදුරටත් ඉහළ අගයකින් වර්ධනය වී ඇතැයි 2015 නොවැම්බර් මාසය සඳහා වූ තාවකාලික දත්ත මගින් ද තහවුරු වේ. මේ අතර, මුදල් වෙළඳපොළ අතිරික්ත ද්‍රවශීලතාව අඛණ්ඩව ඉහළ අගයක පැවතීම ද මුදල් ප්‍රසාරණය ඉහළ නැංවීමට හේතු වී ඇත.

මේ අතර, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද., 2006/2007=100) මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2015 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 1.7 සිට 2015 නොවැම්බර් මාසයේ දී සියයට 3.1 දක්වා ඉහළ ගියේය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය ද පෙර මාසයේ පැවති සියයට 0.7 හා සැසඳීමේ දී 2015 නොවැම්බර් මාසයේ දී සියයට 0.9

දක්වා වැඩි විය. සමාන ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද., 2013=100) මත පදනම් වූ මතුපිට උද්ධමනය ද වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2015 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 3.0 සිට 2015 නොවැම්බර් මාසයේ දී සියයට 4.8 දක්වා වැඩි විය. ආර්ථිකයේ සමස්ත ඉල්ලුම් තත්ත්ව වර්ධනය වීම පිළිබිඹු කරමින් කො.පා.මි.ද. මත පදනම් වූ මූලික උද්ධමනය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ පැවති සියයට 4.4 හා සැසඳීමේ දී මෙන්ම 2015 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට 0.8 ක අවම අගය හා සැසඳීමේ දී 2015 නොවැම්බර් මාසයේ දී සියයට 4.3 ක් විය. මේ අතර, ජා.පා.මි.ද. මත පදනම් වූ මූලික උද්ධමනයේ හැසිරීම තුළින් ද ආර්ථිකයේ ඉස්මතු වන යටිතැන් උද්ධමන පීඩන පිළිබිඹු කෙරිණි.

විදේශීය අංශය සැලකූ විට, 2015 ඔක්තෝබර් මාසය තුළ දී ආනයන වියදම් පහළ යෑම අපනයන ආදායම් අඩු වීමට වඩා ඉහළ අගයක පැවතීම හේතුවෙන් වෙළඳ හිඟය එ.ජ. ඩොලර් මිලියන 791 ක් දක්වා සියයට 6.8 කින් අඩු විය. කෙසේ වෙතත්, ඉන්ධන නොවන ආනයනවල සිදුවූ අඛණ්ඩ ඉහළ යෑම පිළිබිඹු කරමින් 2015 වසරේ පළමු මාස දහය තුළ දී වෙළඳ හිඟය එ.ජ. ඩොලර් මිලියන 6,936 දක්වා සියයට 2.5 කින් පුළුල් විය. මේ අතර, 2015 වසරේ පළමු මාස එකොළහ තුළ දී සංචාරක අංශයේ ඉපැයීම් සියයට 18.1 කින් වර්ධනය වී ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති අතර, සේවා නියුක්තිකයන්ගේ ශ්‍රේෂ්ඨ වසරේ පළමු මාස එකොළහ තුළ දී සියයට 0.8 ක සුළු වර්ධනයක් වාර්තා කර ඇත. 2015 ඔක්තෝබර් මාසය අග වන විට එ.ජ. ඩොලර් බිලියන 6.5 ක අගයක් වාර්තා කළ දළ නිල සංචිත ප්‍රමාණය, 2015 නොවැම්බර් මාසය අග වන විට එ.ජ. ඩොලර් බිලියන 7.3 ක් දක්වා වර්ධනය වී ඇතැයි ඇස්තමේන්තු කර ඇත. දේශීය සහ විදේශීය ප්‍රවණතා පිළිබිඹු කරමින්, 2015 වසරේ මේ දක්වා කාලය තුළ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 8.8 කින් අවප්‍රමාණය වී ඇත. විදේශීය අංශයේ මෙම ප්‍රවණතා මධ්‍යයේ වුව ද, දැනට ක්‍රියාත්මක කොට ඇති විදේශීය අංශයේ ප්‍රතිපත්ති සඳහා තවදුරටත් සහාය වීම සඳහා දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගත යුතු බව මුදල් මණ්ඩලයේ අදහස විය.

දේශීය මුදල් වෙළඳපොළෙහි දැනට පවතින අතිරික්ත ද්‍රවශීලතාව දීර්ඝ කාලයක් පුරා ඉහළ මට්ටමක පැවතුණ හොත් එය අධික මුදල් ප්‍රසාරණයකට හේතු විය හැකි අතර, එමගින් ඉදිරි කාලයේ දී ආර්ථිකයේ උද්ධමන පීඩන ඇති වීමට ඉඩ තිබේ. එබැවින්, අඛණ්ඩව මුදල් සහ මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා ඉල්ලුමෙන් ජනිත වන උද්ධමන පීඩන ඉහළ යෑම සීමා කිරීම යෝග්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස විය.

ඒ අනුව, 2015 දෙසැම්බර් මස 30 දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී, 2016 ජනවාරි මස 16 වැනි දින ආරම්භ වන සංචිත කාලපරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 7.50 දක්වා ප්‍රතිශතාංක 1.50 කින් ඉහළ නැංවීමට මුදල් මණ්ඩලය තීරණය කරන ලදී. තවද, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින්, සියයට 6.00 සහ සියයට 7.50 මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවතී. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ නංවන ලදී.
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 6.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 7.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 7.50